

සුවෙන් පෙරට

e ඉගෙනුම පියස

මිනුවන්ගොඩ අධ්‍යාපන

කලාපය



Z E O M




කලාප අධ්‍යාපන කාර්යාලය - මිනුවන්ගොඩ
මණ්टල කළුව අධ්‍යාපන සංශෝධන කාර්යාලය
Zonal Education Office - Minuwangoda

වාරය - 2

ගේණිය : 10

විෂයය : විද්‍යාව

ජාතික ප්‍රභූතික ත්‍රැප්පය




නම -

W.P.D නිසංසලා

ඡාසිල - මිනු/කළුහුගොඩ
මධ්‍යම ජීවාබද්ධ
කණීජ්‍ර විද්‍යාලය


බල සමතුලිතතාව හැඳින්වීම




වස්තුවක් මත දෙපසට යොදුන බල සමාන හා
ප්‍රතිච්‍රියා වූ විට එම බල වල සම්පූර්ණක්තය ගුනාය වේ
මෙවිට යොදුන බලය යටතේ වස්තුව සමතුලිතව පවතී
යයි කියනු ලැබේ

බල සමතුලිත තාවය සඳහා නිදිසුන් කිහිපයක්

- දුනු තරාදීයක වස්තුවක් විශ්ලේෂණය කිරීම



- වස්තුව මත බල දෙකක් ක්‍රියා කරයි.
- ඉන් විකක් වනුයේ
ගුරුත්වාකර්ෂණය නිසා ඇතිවන
වස්තුවේ බරයි.
- අනෙක වනුයේ වස්තුව පොලොවට
නොවැටී රඳවා ගැනීමට දුන්න මගින්
ඉහළුවයෙදුන බලයයි
- මෙම බල දෙක යටතේ වස්තුව
නිශ්චල ව පවතී.
- විනම් විම බල දෙක යටතේ වස්තුව
සමතුලිතතාවේ පවතී



ගෝලයේ බර (W) හා තන්තුව
මගින් ඉහළට යොදුන බලය (T)
යටතේ ගෝලය සමතුලිතතාවේ
පවතී.


12.3 රුලය - තන්තුවකින් චැල්ලා ඇති ගෝලයක්

බල දෙකක් යටතේ වස්තුවක සම්බුද්ධිතතාව

- වස්තුවක්
සම්බුද්ධිතතාවේ පැවතීම
සඳහා සම්පූර්ණක්තය
ගුනය විය යුතු වේ.



(a)



වස්තුවක් මත වික ම තලයේ විරැද්ධි දිකාවන්ට ක්‍රියා

කරන බල දෙකක් යටතේ සමතුලිතතාව පවත්වා ගැනීමට
අවශ්‍ය සාධක

ත්‍රියාකාරකම - 1

අවශ්‍ය ද්‍රව්‍ය : මුද්‍රාවක්, දුනු තරාදී දෙකක්.



12.4 රුපය - ප්‍රතිවිරැධ බල දෙකක් යටතේ වස්තුවක සමතුලිතතාව පරීක්ෂා කිරීම

- විනමී සමතුලිතතාවේ , මුද්‍රාව මත යෙදෙන බල දෙකෙහි විශාලත්ව සමාන වේ
- මුද්‍රාව සමතුලිත වන සෑම අවස්ථාවකම බල දෙක ඒක ඒක රේඛීය විය යුතු වන අතර ඒවා විකිණෙකට ප්‍රතිවිරැද්ධි දිකාවලට ක්‍රියා කළ යුතු ය.

ව්‍යාකාරකම - 2


අවශ්‍ය ද්‍රව්‍ය : සනකාකාර ලී කුටිරියක්, නිවිටන් තරාදී දෙකක්, නිවිටන් තරාදී ලී කුටිරියට සවි කිරීමට අවශ්‍ය මුදු දෙකක්.

- ලී කුටිරියේ දෙපස මුහුණත්වල මධ්‍ය ලක්ෂණවලට, 12.5 රුපයේ පරිදි මුදු දෙක සම්බන්ධ කර ගන්න.
- දැන් නිවිටන් තරාදී දෙක මුදු දෙකට සම්බන්ධ කර ලී කුටිරිය විවිධ විශාලත්වයෙන් යුත් බල යොදුමින් දෙපසට අදින්න.




12.5 රුපය - ලී කුටිරියක් දෙපසට ඇදීම

මේසයක් මත තබා ඇති වස්තුවක් 12.6 රුපයේ පෙන්වා ඇත. මෙම වස්තුව බිමට නොවැවෙන්නේ ඇයි?



මෙහි දී වස්තුවේ බර සිරස් ව පහළට ක්‍රියාකරන අතර, විම බලය මේස ලැබේ විසින් සිරස්ව ඉහළට ඇති කරන අභිල්‍යීඛ ප්‍රතික්‍රියා බලයෙන් සිංතුලනය වන්නේ ය.




12.7 ರೈಲ್ಯಾ

- රුපයේ පෙන්වා ඇති ආකාරයට වස්තුවක් ලණුවකින් විශ්ලා තැබූ විට එම වස්තුව නිශ්චල ව පවතී නම්, ඊට හේතුව වස්තුවේ බරට සමාන බලයක් ලණුව දිගේ ඉහළට ක්‍රියා කිරීමයි.
 - ලණුව මගින් ඉහළට ඇති කරන බලය ලණුවේ ආතතිය යෙයි ක්‍රියනු ලැබේ
 - වස්තුවේ බර හා තන්තුවේ ආතතිය මගින් වස්තුවන් සමනුලිතතාවේ තබාගෙන ඇති බැවින් වස්තුව නිශ්චල ව පවතී.


බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිත ව පැවතීමට
පහත අවශ්‍යතා සපුරාලිය යුතු ය

1. බල දෙක විශාලත්වයෙන් සමාන විය යුතු ය.
2. බල දෙක ප්‍රතිච්‍රිත දිකාවලට ක්‍රියා කළ යුතු ය.
3. බල දෙක විකම රේඛාව දිගේ ක්‍රියා කළ යුතු ය.

ලේකතල සමාන්තර බල තුනක් යටතේ වස්තුවක සමඟිතතාව



- දැන්බ, විය විල්ලා ඇති ලණු දෙක හා කෙසේල් කැන විල්ලා ඇති ලණුව යන සියල්ල වික ම තළයක පිහිටයි
- ලණු තුන දිගේ ක්‍රියාකරන බල සමාන්තර ව පිහිටයි




- දුන්ඩික් ආධාරක දෙකක් මත නිශ්චල ව තබා පැති අවස්ථාවක් රැස්පයේ දැක්වේ.
- මෙහි දී දුන්ඩි බර හා දුන්ඩි තබා පැති ආධාරක නිසා දුන්ඩි මත ක්‍රියාකරන අනිලම්භ ප්‍රතික්‍රියා දෙක යන බල තුන වික ම තලයක පිහිටන අතර ඒවා සමාන්තර වේ
- මෙම බල යටතේ දුන්ඩි, ආධාරක දෙක මත සමතුලීතව පිහිටයි

ඒකතල සමාන්තර බල තුනක් යටතේ වස්තුවක් සම්බුද්ධ ව පැවතීමට අවශ්‍ය සාධක

ත්‍රියාකාරකම - 3


අවශ්‍ය ද්‍රව්‍ය : දුනු තරාදී දෙකක්, මීටර කෝදුවක්, රබර පටි දෙකක්.



12.10 රුපය - ඒකතල සමාන්තර බල තුනක් යටතේ සම්බුද්ධව පවතින මීටර කෝදුවක්

සමාන්තර බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත ව තිබේමට


- (i) බල තුන ඒකතල විය යුතු ය.
- (ii) වික් බලයක් අනෙක් බල දෙකට ප්‍රතිචිරැදීද දිගාවට ක්‍රියා කළ යුතු ය.
- (iii) බල දෙකක සම්පූර්ණක්තය තුන්වන බලයට විශාලත්වයෙන් සමාන හා දිහාවෙන් ප්‍රතිචිරැදීද විය යුතු ය.



ප්‍රමාය ඔන්විල්ලාටේ
සමතුලිත ව සිටින්නේ
රූපයේ පෙන්වා ඇති
ආකාරයට කළු දෙකෙන්
ඉහළට යොදෙන F_1 හා
 F_2 බල
දෙක් විකතුව ප්‍රමායගේ
බරට (W) සමාන වන
බැවිනි.

රුපය - ප්‍රමායකු ඔන්විල්ලාටක හිඳගෙන සිටීම

සමාන්තර නොවන ඒකතල බල තුනක් යටතේ වස්තුවක සමතුලිතතාව



එතු දෙක දිගේ යෙදෙන ආතමි
බල (F_1 හා F_2) සහ පින්තුරයේ
බර (W) යන බල තුන
සමතුලිතතාවෙන් පවතින බැවින්
පින්තුරය නිශ්චලව පවතී


- රාමුකල පින්තුරයක් බිත්තියක එල්ලා හිඳීම

වේකතල, විහෙන් සමාන්තර නොවන බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත වීමට අවශ්‍ය සාධක

ව්‍යාකාරකම - 4


අවශ්‍ය ද්‍රව්‍ය : සැපු කෝණාප්‍රාකාර තුනී තල ආස්ථරයක්, තන්තුවක්.


තුනී ලෝහ තහවු කැබැල්ලක් හෝ කාඩ්ලෝඩ් කැබැල්ලක් තල ආස්ථරය ලෙස භාවිත කළ හැකි ය. මෙම තල ආස්ථරය 12.13 රුපයේ පෙන්වා ඇති ආකාරයට අවස්ථා තුනක දී ස්ථාන තුනකින් එල්ලා ඒ එක් එක් අවස්ථාවේ දී තන්තුව හරහා යන සිරස් රේඛාව ආස්ථරය මත සලකුණු කරන්න.



12.13 රුපය - තල ආස්ථරයක ගුරුත්ව ක්න්දයේ පිහිටීම සෙවීම


- රේඛා තුන හමු වන ලක්ෂණය තහවුවේ ගුරුත්ව කේන්දුය ලෙස සැලකිය හැකි ය.
- ගුරුත්ව කේන්දුය යනු යම් වස්තුවක මූල් බර ම ක්‍රියා කරන්නේ යැ දී සැලකිය හැකි තනි ලක්ෂයයි.
- විනිසා ආස්ථරයේ බර W ක්‍රියා කරන්නේ විහි ගුරුත්ව කේන්දුය හරහා යන සිරස් රේඛාව දිගේ ය.





විකිණෙකට ආනන බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත වීමට


- බල තුන ඒකතල විය යුතු ය.
- බල තුනෙහි ක්‍රියා රේඛා විකම ලක්ෂණයක දී හමු විය
යුතු ය.
- බල දෙකක සම්පූර්ණක්තය තුන් වන බලයට සමාන හා
දිගාවෙන් ප්‍රතිචිරැද්දී විය යුතු ය.



රුපය - බල පහක් යටතේ සම්බුද්ධ ව පවතින වස්තුවක්
 එසේම නිශ්චල ව පවතින්නේ කීරස් ව පහළට කියා කරන
 එසේමේ බර ලණු හතරෙහි ආතති බලවලින් සම්බුද්ධ වීම නිසා
 ග.

මිගු අභ්‍යාසය

- (1) (i) තිරස් තලයක් මත ඇති වස්තුවක් එක් දිගාවකට 20 N බලයකින් අදිනු ලැබේ. එම වස්තුව නිශ්චලකාවට පත් කිරීම සඳහා 20 N බලය යොදන දිගාවට විරැද්ධ දිගාවට කවර බලයක් යෙදිය යුතු ද?
- (ii) ඉහත වස්තුවට 20 N බලය යොදා තිබිය දී, ඊට ප්‍රතිවිරැද්ධ දිගාවට 25 N බලයක් යෙදුවෙන් කුමක් සිදු වේ ද?
- (2) එන්ඡ්ම ක්‍රියා විරහිත වී තිබෙන රථයක් මදක් දුර වලනය කිරීමට කිහිප දෙනෙක් එකතු වී තල්ලු කරන්නේ නම් එක් එක් පුද්ගලයා එම රථය මත බල යෙදිය යුත්තේ කවර ආකාරයෙන් ද?
- (3) පහත රුපයෙන් පෙන්වුම් කෙරෙන B හා C දුනු තරාදී දෙක මගින් යොදන බල දෙකේ සම්පූර්ණ බලය දන්නේ නම්, මුද්ද නිශ්චලකාවට පත් කරලීමට කළ යුත්තේ කවරක් ද?



- (4) මේසයක් මත පෙට්ටියක් තබා ඇත. ගුරුත්වාකර්ෂණ බලය මෙම පෙට්ටිය මත පහළට ක්‍රියා කළත් එය පහළට නොවැටී නිශ්චල ව පවතින්නේ කවර හේතුවක් නිසා ද?
- (5) තිරස් මේසයක් මත ඇති වස්තුවක් ලණු දෙකකින් එකිනෙකට අසමාන බල දෙකක් යොදුමින් ප්‍රතිවිරෝධ දිගාවන්ට අදිනු ලැබේ නම්, එම වස්තුවේ වලින ස්වභාවය පිළිබඳ ව ඔබට කිව හැක්කේ කුමක් ද?